



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B 1
(High Reg. P. & S.C.)*
12/78

නොමිලයේ නිකුත් කරන ලදී.
சட்டமன்றம் வழங்கப்பட்டது
Issued Free of charge

ලස්සැන්ත-ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය } 0
இல. } 0
No. } 0

ලස්සැන්ත හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කොට්ඨාසය } කැමරුල්ල බලය
பெரும் பகுதி } பிரவு }
District } Division }

1. ලපන් දිනය හා ස්ථානය ¹ பிறந்த திகதியும் இடமும் ¹ Date and place of birth ¹		රජකුලසූරිය (දෙවන වර්ග)
2. නම பெயர் Name		සිංචුම් ඉභාමේ චිකිරංග
3. ස්ත්‍රී පුරුෂ භාවය பால Sex		පුරුෂ
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	රජකුලසූරිය ඉභාමේ චිකිරංග
	ලපන් දිනය பிறந்த திகதி date of birth	1993 - 01 - 20
	ලපන් ස්ථානය பிறந்த இடம் place of birth	දී හොරිහා කාණ්ණා රෙරිහල කොළඹ.
	ජාතිය ² சாதி ² race ²	සිංහල.
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම முழுப் பெயர் full name ¹	රජනසිංහමේ ප්‍රීතිලා ප්‍රියදර්ශනී
	ලපන් දිනය பிறந்த திகதி date of birth	1994 - 06 - 30
	ලපන් ස්ථානය பிறந்த இடம் place of birth	කැමරුල්ල රෝහල
	ජාතිය ² சாதி ² race ²	ලංකා දෙමළ.
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?		ඔව්
7. මුත්තා ලපන්ගේ ශ්‍රී ලංකාවේ නම ³ பாட்டன் இலங்கைப் பிறந்தால் ஆவர் ³ If grandfather born in Sri Lanka ³	මුත්තාගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	රජකුලසූරිය භාමල් නිහාණ්ණ කුමාර.
	මුත්තාගේ උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	1968
	මුත්තාගේ ස්ථානය பிறந்த இடம் his place of birth	චතුර්විචල

* 1 වන වගේ දී මරණ ලියාපදිංචි කිරීමේ ලේඛනය

<p>8. පියා ශ්‍රී ලංකාවේ නොදැරීද? If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's?</p>	<p>සම්පූර්ණ නම / முழுப் பெயர் full name උපන් වර්ෂය / பிறந்த வருடம் year of birth උපන් ස්ථානය / பிறந்த இடம் place of birth</p>	<p>සිය ශ්‍රී ලංකාවේ උපන්නායි</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, උද්-ව ජාත්‍යය හා දැනුම් දෙන්නාගේ කවරෙකු වශයෙන්ද යන්න. Informant's full name, residence and in what capacity he gives information</p>		<p>රාජකාරි සේවයේ පැවැත්ම (සිය) 40 / 1, මුරු මාරු, රජා මහලය.</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන Informant's signature</p>		<p>10 අත්සන සහ අනෙකුත් මුද්‍රා මත ලියාපදිංචි කරන ලදී</p>
<p>11. ලියාපදිංචි කරන දිනය Date of registration</p>		<p>දින 10/10/2023</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>		<p>[Signature]</p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත් කලින් තිබූ නම වෙනුවට අර්ථයෙන් යොදන ලද නම Name inserted or substituted after registration</p>		
<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු සැපයීමට ආරම්භ වූ නමුත් කවරෙකු වශයෙන්ද යන්න Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යොදා ගැනීමේ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් භූතයේ අත්සන Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		

1975 අංක 41 දරන විවාහ, උප්පැන හා මරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත උප්පැන හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (110 වන පරිච්ඡේදයේ) 11 (අ) වගන්තියේ විධිවිධාන යටතේ මෙම විවර්ණ නිකුත් කරන ලද පිටපත සාක්ෂි කරයි.
 இந்தப் பிரதி 1973 ம் ஆண்டின் 41 ம் இலக்க பிரிப்புகள், இறப்புகள், விவாகம் (திருத்தம்) சட்டத்தினால் திருத்தப்பட்டவாறான பிரிப்புகள், இறப்புகள், விவாக பதிவுச் செய் சட்டம் அத்தி. 110 பிரிவு II (அ) வீண் ஏற்பாடுகளின் கீழ் வழங்கப்படுகின்றது.

This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.

ස. ආර්. එස්. එස්. කුමාරිනාම
 දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / අඛණ්ඩ දිස්ත්‍රික්-ලේකම් / රෙජිස්ට්‍රාර්
 මාචෑලල පතිවාහි/இணை மாமல்டல் பதிவாளர்/பதிவாளர்
 District Registrar / Addl. District Registrar / Registrar.

ස. ප්‍ර. - මෙම පිටපතෙහි කවර අන්දමක වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමක් ඇතිව සූදානම් වූවකු වරදකි.
 குறிப்பு - இப் பிரதியில் சேர்ப்புகள் அல்லது மாற்றங்கள் செய்தல் தண்டனக்குரிய குற்றமாகும்
 Note - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී. / ආ. ජේ. / O. S. S.

විස්තරය